

වාණිජ පාරා

වාණිජ විෂයය ගුරු සිසු ආන්ටෝලො

(අධ්‍යාපන කාර්යාලය - බලන්ගොඩ)

Business Studies

17- ව්‍යාපාරවල කාර්මිකත්වය සඳහා නොරතුරු පද්ධති දායක කර ගන්නා ආකාරය විමසයි

❖ අනුගාසකත්වය

සුතිල් රාජපක්ෂ මහතා
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ වාණිජ

❖ සම්පත් දායකත්වය

කේ. ඩී. විස්. කි. රණකිංහ මයා
ර/උඩගම මහා විද්‍යාලය
පින්තුවල - බලංගොඩ

දැන්ත හා තොරතුරු

*දැන්ත

පරිසරයේ හෝ සංචාරක සිදු වන තොයෙකුත් සිදු වීම් මගින් හා ව්‍යාහාරක ගෙවූ ඇතුළත් මගින් ප්‍රතිත වන මූලික කරුණු හා සංඛ්‍යා දැන්ත ලෙස හඳුන්වේ

- * **නිදහස් :**
 - සේවකයාගේ වැටුප හා නම
 - ගෙවූ විවෘත සිදු වූ වේලාව හා වටිනාකම,
 - මාසික විදුලි ගාස්තුව
 - නිෂ්පාදනය කළ හා තොයෙකුත් ප්‍රමාණය
 - විකුණු හා තොයෙකුත් වර්ගය හා මිල

දැන්ත ඉදිරිපත් කළ හැකි තුම

රෝගීය දත්ත

:

භාණ්ඩවල ජ්‍යාරෑප

සංඛ්‍යාමය දත්ත

:

භාණ්ඩවල මිල ගණන්

ග්‍රෑව්‍යමය දත්ත

:

පටිගත කරන ලද

පාරිභෝගික අදහස්

දැක්වෙන දත්ත

:

මිල ගණන් දැක්වෙන නාම පුවරු

තොරතුරු

තේරුම් ගත හැකි ලෙස නා ප්‍රයෝගනයට ගත හැකි ලෙස
සකස් කරන ලද දැන්ත තොරතුරු ලෙස හඳුන්වේ

නිදහස් : ව්‍යාපාරයේ දුල ලාභ අනුපාතිකය,
ඒකකයක විකුණුම් පිරිවය,
වාර්ෂික මුළු විදුලී වියදම,
මුළු නිෂ්පාදන ඒකක ප්‍රමාණය
වාර්ෂික වෙළෙඳ පිරිවැවුම

දැන්ත හා තොරතුරු අතර ඇති වෙනස්කම්

දැන්ත	තොරතුරු
<ul style="list-style-type: none">දැන්ත යෙදුවුමකි	<ul style="list-style-type: none">තොරතුරු නිමැවුමකි
<ul style="list-style-type: none">දැන්ත තීරණ ගැනීම සඳහා සංප්‍රේ ව ම හාවිත කළ නොහැකි ය	<ul style="list-style-type: none">තොරතුරු තීරණ ගැනීමට සංප්‍රේ ව ම හාවිත කළ හැකිය
<ul style="list-style-type: none">දැන්ත දැන්ත වශයෙන් පවතින තෙක් වට්නාකමක් ගෙන නොදේ	<ul style="list-style-type: none">තොරතුරුවලින් වට්නාකමක් ගෙන දේ

දුත්ත සංකීම් ක්‍රියාවලිය

දුත්ත සංකීම් ක්‍රියාවලිය මගින් දුත්ත තොරතුරු බවට
පරිවර්තනය වන ආකාරය පහත සටහනින් දැක්වේ.




දැන්ත සැකසුම් ක්‍රියාවලියට අයන් කාර්ය

- **වර්ගීකරණය (Classifying)**
 - දැන්ත ඒවායේ ලක්ෂණ අනුව කොටස්වලට වෙන් කිරීම
- **තේරීම් (Sorting)**
 - දැන්ත සුවිශේෂ පිළිවෙළකට සැකසීම යි
- **ගණනය කිරීම (Calculating)**
 - දැන්ත අංක ගණනමය හෝ තර්කානුකූල හෝ ක්‍රියාවලියකට භාපනය කිරීම ය.
- **සාරාංශකරණය (Summarising)**
 - දැන්තවලින් යම් අදහසක් ඇති කර ගත හැකි ආකාරයට කෙටි කර දැක්වීම යි.

දැන්ත සැකකීමේ තාක්ෂණය


✓ හස්ත ක්‍රමය (අත් නුරු ක්‍රමය) (Manual)

පැන්, පැන්සල්, කඩුකි හා ලිපිදුවන වැනි උපකරණ හාවිතයෙන් අතින් සිදු කරනු ලබන දැන්ත සැකකීම යි

දැන්ත සැකකීමේ උපකරණ  පැන්, පැන්සල්, කඩුකි හා ලිපිදුවන

✓ අර්ධ හස්ත ක්‍රමය (Semi Manual)


යුතුරු ලියනය වැනි ප්‍රාථමික මට්ටමේ දැන්ත සැකකුම් යන්තු සහ මීනිස් ග්‍රුමය හාවිතයෙන් දැන්ත සැකකීම සිදු කරයි

දැන්ත සැකකීමේ උපකරණ  යුතු ලියනය

❖ විද්‍යුත් යාන්ත්‍රික (Electro Mechanical)

විද්‍යුත් යාන්ත්‍රික ලියනය වැනි ස්වයංක්‍රීය දැන්ත සැකසුම් යන්නු හාවිත කර දැන්ත සකස් කිරීමයි

දැන්ත සැකසීමේ උපකරණ




විද්‍යුත් යාන්ත්‍රික ලියනය

❖ විද්‍යුත් (Electronic)

පරිගණක හාවිතයෙන් ස්වයංක්‍රීය ව දැන්ත සැකසීම සිදු වේ. ඉතා පහසුවෙන් නිවැරදි ව දැන්ත සැකසීම කළ හැකි ය.

දැන්ත සැකසීමේ උපකරණ



පරිගණකය

හොඳ තොරතුරක අභ්‍යුලත් ගුණාංග

*විස්තරාත්මක බව

*පිරමැසුම් බව

*අදාළ බව

*අවබෝධ කර ගන හැකි බව

*නිවැරදි බව

*ලබා ගැනීමේ පහසුව

*පුරුණ බව

*සංස්කර්දිතය කළ හැකි බව

*විශ්වාසදායක බව

*කාලීන බව

විවිධ නිර්ණයක පදනම් කර ගෙන තොරතුරු ව්‍යැග කිරීම

නිර්ණයක	තොරතුරු
• මූලාශ්‍රය අනුව	• බාහිර, අන්තර්, මූලික, ද්‍රේවිතයක
• ස්වභාවය අනුව	• ප්‍රමාණාත්මක, ගුණාත්මක
• කළමනාකරණ මට්ටම් අනුව	• උපතුම්ක, උපාය මාර්ගික, මෙහෙයුම්
• කාලය අනුව	• අතිත, වර්තමාන, අනාගත
• නියත, සම්හාවිතාව අනුව	• නියත හා සම්හාවිතාව
• කළමනාකරණ ලිඛිතය අනුව	• මූල්‍ය, මෙහෙයුම්, අලෙවිකරණ, මානව සම්පත්
• සමූහ ගත වීම හා වෙන් කිරීම අනුව	• සමූහ ගත තොරතුරු, වෙන් කරන ලද තොරතුරු

**නිපුණතා මට්ටම 17.2 : ව්‍යාපාරයක තොරතුරු පද්ධතියක අභි
වැදගත්කම හා කාර්යාලය වීමසයි.**

තොරතුරු පද්ධතියක් යනු

ව්‍යාපාරයක තීරණ ගැනීම හා පාලනය කළහා ආච්‍යා වන තොරතුරු
රස්කේ කිරීම, සැකසීම, ගබඩා කිරීම, හා බෙදා හරිම කළහා වූ අන්තර්
සම්බන්ධතාවකින් යුත් උපාංග සමුහයක එකතුවක් තොරතුරු
පද්ධතියක් ලෙස හඳුන්වේ තොරතුරු පද්ධතියක් මගින් දැන්ත
තොරතුරු බවට පත් කෙරේ. මෙය ක්‍රියාවලුයකි.

දැන්ත තොරතුරු බවට පත් කිරීමේ මූලිකංග

❖ ආදානය (Input)

තොරතුරු පද්ධතිය සඳහා අවශ්‍ය දැන්ත එකතු කිරීම ආදානය යන්නෙන් අදහස් වේ.

❖ සැකසීම (Processing)

එකතු කරන ලද දැන්ත තොරතුරු බවට පත් කිරීමේ ත්‍රියාවලිය යි.

❖ ප්‍රතිදානය (Output)

දැන්ත සැකසුම් ත්‍රියාවලිය මගින් සකසන ලද තොරතුරු අවශ්‍ය, අදාළ පාර්ශ්වයන්ට ලබා ඇත්තු ම ප්‍රතිදානය යි.

❖ ගබඩා කිරීම (Storing)

පද්ධතිය ජනිත කළ තොරතුරු පසු ව ප්‍රයෝගනයට ගැනීම සඳහා ආරක්ෂිත ව ගබඩා කරනබා ගැනීම යි.


❖ ප්‍රතිපෝෂණය (Feed Back)

අදාළ පාර්ශ්වයන්ට ප්‍රතිදාන යොමු කිරීම මගින් ආදාන අභ්‍යන්තර නො අදහස් විමසීම නො ප්‍රතිපෝෂණය යි.

കോർത്തുര പട്ടംവെളിയക കൊർക്കേ

තොරතුරු පද්ධතියක ක්‍රියාකැරීත්වය

අයිතිකරුවේ/කොටස්හිමියන්



අංදානය

ප්‍රතිදානය

සැකසීම

විකුණුම් ඒකක 1000

විකුණුම් ඒකකයක


මිල රු 100

1000 x රු.100

විකුණුම්

වට්නාකම

රු. 100 000



පරිගණක ගත කරන ලද තොරතුරු පද්ධතියක උපාංග

1. දුෂ්‍යාංග (Hardware)

තොරතුරු පද්ධතියක පවතින සියලුම හොඳික කොටස් දුෂ්‍යාංග වේ.

නිඳ : යතුරු ප්‍රවර්ධක, මොනිටරය, මුදුණා යන්තුය, මධ්‍ය සැකසුම් ඒකක (CPU)

2. මෘදුකාංග (Software)

දැන්ත සැකසීම සඳහා වන පරිගණක වැඩසටහන් මෘදුකාංග වේ.

නිද : Ms Word , Ms Excel , Windows

3. පිටාංග (Liveware)

තොරතුරු පද්ධතිය භාවිත කරන්නේ හෙවත් පරිශීලකයේ

නිඳ : පරිගණක ඉංජිනේරු ත්වරණ, පරිගණක වැඩසටහන් කරගෙන් දත්ත සැකසුම්කරුගෙන්,

ATM කාබිජන් භාවිතයෙන් සේවා ලබා ගන්නා පුද්ගලයේ

4. දත්ත (Data)

තොරතුරු පද්ධතියට ලබා දෙන මූලික කරුණු හා සංඝ්‍යා දත්ත මින් අදහස් වේ.

5. ක්‍රියාපටිපාරි (Procedure)

තොරතුරු පද්ධති කාරය හා උපාංග පාලනය කිරීම සඳහා ස්ථාපිත කර ඇති සම්මුත්ත් නීති හා ප්‍රතිපත්ති ක්‍රියාපටිපාරි නමන් හැඳින්වේ

6. ආයතිනිකාංග (Firmware)

අන්තර්ප්‍රාලය තුළ පරිගණක කේටා සපයන ආයතන සතු මැකුකාංග මින් අදහස් වේ.
නිද්: Microsoft, Macintoes

කොරතුරු පද්ධතියක අවගෙනතා හා වැදගත්කම

- ❖ කළමණාකාරීත්වයට අදාළ තීරණ ගැනීම සඳහා.
- ❖ සංවිධානයේ පරමාර්ථ හා අරමුණු සාක්ෂත් කර ගැනීම සඳහා.
- ❖ ව්‍යාපාරයේ දෙශීක කාර්ය සාර්ථක ව හා නිවැරදි ව ඉටු කර දීමට.
- ❖ ආයතනයේ එලදායීතාව ඉහළ නංවාලීම සඳහා.
- ❖ සම්පත් නාස්තිය අවම කරලීම සඳහා.
- ❖ මෙහෙයුම් කටයුතු අඩණ්ධ ව සිදු කර ගෙන යාම සඳහා
- ❖ වැරදි අවම කර ගැනීම හා ගබඩා ඉඩකඩ අවම කර ගැනීම සඳහා.

ලීඛායි තොරතුරු පද්ධතියක් මගින් ඉට කර ගැනීමට අපේක්ෂිත කාර්යහාරය

- ❖ අදාළ පාර්ශ්වයන්ට නිවැරදි ව තොරතුරු සන්නිවේදනය කිරීම
- ❖ නිෂ්පාදිත ගුණාත්මක ඉහළ නංවාලීමට සහාය වීම.
- ❖ ආයතනයේ පිරවැය ඇවම කිරීම සඳහා සහාය වීම.
- ❖ තරගකාරන්වයට කාර්ථික ව මුහුණා දීමේ වානාවරණයක් සැලසීම.
- ❖ කළමනාකරණ කාර්යයන්හි කාර්ථිකභාවය තහවුරු කිරීම.
- ❖ අවශ්‍ය කවර හෝ ඇවස්ථාවක දී අවශ්‍ය පාර්ශ්වයන්ට අදාළ තොරතුරු ලබා දීම.

**නිපුණා මට්ටම 17.3 : තොරතුරු පද්ධති වර්ගීකරණ ක්‍රම විමසමීන්
භාවිත කරන තොරතුරු පද්ධති වර්ග කරයි.**

තොරතුරු පද්ධති වර්ග කිරීම සඳහා යොදා ගන්නා නිර්ණායක

- ❖ **භාවිත කරන මට්ටම අනුව**
- ❖ **භාවිතය අනුව**
- ❖ **කළමනාකරණ ග්‍රීත අනුව**

නාවිත කරන මට්ටම අනුව තොරතුරු පද්ධති වර්ග 4කි

- ❖ උපක්‍රමික මට්ටමේ තොරතුරු පද්ධති
- ❖ කළමනාකරණ මට්ටමේ තොරතුරු පද්ධති
- ❖ දැනුම් මට්ටමේ තොරතුරු පද්ධති
- ❖ මෙහෙයුම් මට්ටමේ තොරතුරු පද්ධති

විවිධ මට්ටමේ අනුව තොරතුරු පද්ධති පරිශ්ලනය

* උපත්‍රුමික මට්ටමේ තොරතුරු පද්ධති

- * සංචාරීත ආගු කළමනාකරුවන්ට ව්‍යාපාරයේ අන්තර් මෙන් ම බාහිර ගැටළු විසඳුම සඳහා ද උපත්‍රුමික තීරණ ගැනීමට උපකාරී වන තොරතුරු පද්ධති වේ
නිද : සහාපති, සාමාන්‍යාධිකාරී, අධ්‍යක්ෂ මණ්ඩලය.
- * මෙම මට්ටමේ කළමනාකරුවන් විසින් ආයතනයේ ඉඩිර ගමන් මග තීරණය කෙරෙන,
සමස්ත ආයතනයට ම බලපාන හා දිගු කාලීන තීරණ ගෙනු ලැබේ. ඒ සඳහා ආයතනයේ
අන්තර් මෙන් ම බාහිර තොරතුරු ද අවශ්‍ය වේ. බොහෝ විට ඔවුන්ට අවශ්‍ය තොරතුරු
සාරාංශ ගත ව ලබා දිය යුතු ය.

• කළමනාකරණ මට්ටමේ තොරතුරු පද්ධති

මධ්‍යම මට්ටමේ කළමනාකරණවන්ට තීරණ ගැනීම නියාමනය හා පාලනය සඳහා සහාය වන තොරතුරු පද්ධතියකි.

උපතුමික මට්ටමේ කළමනාකරණවන්ගේ තීරණ අනුව කටයුතු මෙහෙයුම් හා පාලනය සඳහා අලෙවී කළමනාකරණවන්, මූල්‍ය කළමනාකරණවන්, නිෂ්පාදන කළමනාකරණවන්, මානව සම්පත් කළමනාකරණවන් ආදිහු මෙම මට්ටමේ තොරතුරු පද්ධති හාවිත කරන කළමනාකරණවන්ට නිදසුන් වෙත

● දැනුම් මට්ටමේ තොරතුරු පද්ධති

- * මෙම මට්ටමේ දැනුම් සේවකයන් හා දත්ත සේවකයන් යනුවෙන් වර්ග දෙකකි. මොවුන් හාවිත කරන තොරතුරු දැනුම් මට්ටමේ තොරතුරු පද්ධති වෙයි. නව දැනුම ගෛවීෂණාය සංචාරණය හා සමෝධානය සඳහා ඔවුනු මෙම තොරතුරු පද්ධති හාවිත කරති
- * **දැනුම් සේවකයන් යනු** - නිතිදෙවරයන්, ගණකාධිකාරීවරයන්, ඉංජිනේරයෙන්, විගණකවරයන් ආදිනු වෘත්තිකයෝ ය. මොවුනු තොරතුරු ප්‍රතිත කරන පුද්ගලයෝ ය.
- * **දත්ත සේවකයෝ යනු** - තොරතුරු පිටපත් කිරීම, බෙදා හඳුරීම හා තොරතුරු හාවිත කිරීම වැනි කාර්ය කිහිපය ප්‍රතිකරුවන්, පරිගණක ක්‍රියාකරුවන් ආදි සේවකයෝ ය.

. මෙහෙයුම් මට්ටමේ තොරතුරු පද්ධති

මෙහෙයුම් කළමනාකරුවන්ට ව්‍යාපාරයේ මූලික ක්‍රියාකාරකම් හා ගනුදෙනු පිළිබඳ තීරණාගැනීම සඳහා උපකාර වන පද්ධති වේ. විකුණුම්, මුදල් ලැබීම්, මුදල් තැන්පත් කිරීම්, වැටුප් ලේඛන, දුවන මිල දීගැනීම්, දුවන හාවිතය වැනි තොරතුරු මේ යටතේ සැකකෙසේ. වැඩ පරික්ෂකවරු, ගබඩා හාරකරු, ආදි මෙහෙයුම් මට්ටමේ කළමනාකරණ සේවකයෝ මෙම තොරතුරු පද්ධති හාවිත කරති.

**නිපුණතා මට්ටම 17.4 : හාවිනය අනුව තොරතුරු
පද්ධති වර්ග කරයි.**

භාවිතය අනුව තොරතුරු පද්ධති වර්ගීකරණය

- | | | |
|--|---|--------------------------------------|
| 01 විධායක උපකාරක පද්ධති | - | Executive Support Systems (ESS) |
| 02 තීරණ උපකාරක පද්ධති | - | Decision Support Systems (DSS) |
| 03 කළමනාකරණ තොරතුරු පද්ධති | - | Management Information Systems (MIS) |
| 04 කාර්යාලය ස්වයංකරණ පද්ධති | - | Office Automation Systems (OAS) |
| 05 දැනුම් කාර්ය පද්ධති | - | Knowledge Works Systems (KWS) |
| 06 ගනුදෙනු සංකීර්ණ පද්ධති | - | Transaction Processing Systems (TPS) |
| 07 ව්‍යාපාර බුද්ධී තොරතුරු පද්ධති | - | Business Intelligence Systems (BIS) |

* විධායක උපකාරක පද්ධති (ESS)

මෙය උපකුම්ක මට්ටමේ ක්‍රියාත්මක වන තොරතුරු පද්ධතියකි. අග මට්ටමේ කළමනාකරුවන්ට ව්‍යුහගත නොවන තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු ලබාදීමට සඳහා තොරතුරු පද්ධති විධායක උපකාරක පද්ධති වේ

෋ උපකුම්ක මට්ටමේ කළමනාකරුවන්ට බොහෝ විට ගැනීමට සිදු වන්නේ කළුන් තීරණය කළ ආකෘතියකට අනුව වීමසීම් දීමේ හැකියාවක් නොමැති තීරණ වේ. මෙවත් තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු ලබා දීමට සඳහා තොරතුරු පද්ධති විධායක උපකාරක පද්ධති වේ.

• තීරණ උපකාරක පද්ධති (DSS)

මෙය මධ්‍යම මට්ටමේ කළමනාකාරවරු හා වින කරන තොරතුරු පද්ධතියකි. මධ්‍ය කළමනාකරුවන්ට සහාය වන කල් තබා පහසුවෙන් නිශ්චිතය කළ නොහඳකි, වේගයෙන් වෙනස් වන ඒකාකාරී ව්‍යුහගත හා අර්ථ ව්‍යුහගත තීරණ ගැනීම සඳහා උපකාර වන, විශ්ලේෂණ හැකියාවන්ගෙන් යුත් පද්ධති වර්ගයක් ලෙස තීරණ උපකාරක පද්ධති ලෙස හඳුන්විය හැකි ය

ව්‍යුහගත තීරණ

- ආර්ථික ඇණවුම් ප්‍රමාණය සමීකරණය අනුව ගණනය කිරීම

අර්ථ ව්‍යුහගත තීරණ

- ආයෝජන ඇගයීම් තීරණ

විශ්ලේෂයෙන් සඳහා සැලසුම් සකස් කිරීම, ආකෘති ගොඩනැගීම, විකල්ප ඇගයීම හා තීරණගැනීම ආදි විවිධ කළමනාකරණ කටයුතුවල දී මෙම පද්ධති හා වින කෙරේ.

• කළමනාකරණ තොරතුරු පද්ධති (MI)

මෙය මධ්‍යම මට්ටමේ කළමනාකරුවන් හා එත කරන තොරතුරු පද්ධතියකි. මධ්‍ය මට්ටමේ කළමනාකරුවන්ට සැලසුම් තීරණ ගැනීම, නියාමනය හා පාලනය සඳහා සහාය වන තොරතුරු පද්ධතිය මේ නම් හඳුන්වේ.

මධ්‍ය කළමනාකරුවන්ට ආයතනයේ වර්තමාන කාර්ය සාධනය සහ අතිත වාර්තාවලට සඡ්‍ර ව ම පළා වීමට සහාය වන්නේ මෙම තොරතුරු පද්ධතිය යි. එක ම ආකාරයකින් දිනපතා, සතිපතා, මාසික ව, වාර්ෂික ව ආදි ලෙස කාලීන වශයෙන් හා විශේෂයෙන් අවශ්‍ය වන අවස්ථාවක වාර්තාමය ස්වර්ෂපයෙන් තොරතුරු ලබා දීම මෙම පද්ධතිවලින් සිදු වේ.

නිදු : • **කාලීන වාර්තා** - දෙශීකා විකුණුම් වාර්තා, මාසික ණයගැනී ලැබීම් වාර්තා

• **විශේෂ වාර්තා** - නිශ්චිත ණයගැනීයකු පිළිබඳ වාර්තාවක් කළමනාකරණය ඉල්ලා සිටින විට එය ලබා දීම

• කාර්යාල සේවයන් පද්ධති (OAS)

දත්ත හා තොරතුරු විද්‍යුත් ආකාරයට පිටපත් කිරීමටත් ඒවා ඒ ආකාරයෙන් ම සන්නි -වේදනය කිරීම සඳහා පහසුකම් සැලකීමත් කිදු කරන පරිගණක ගත තොරතුරු පද්ධතිය සි මෙය දැනුම් මට්ටමේ ක්‍රියාත්මක වන පද්ධතියකි

ලිපිකරුවන්, ගිණුම් සහකරුවන්, ලේකම්වරුන් ආදි දත්ත සේවකයන් විසින් තම දත්ත සැකකීම සඳහා යොදා ගන්නා පද්ධතියකි. මොවුන් තොරතුරු බෙදා හැරීම හා පරිහෝජනය කරන අය නිසා පිටපත් කිරීමේ හා සන්නිවේදනය කිරීමේ කාර්යයන් සඳහා වන කුම මේ පද්ධතිවල අඩංගු වේ.

කාර්යාලය සේවයන් පද්ධතිවල අරමුණා වන්නේ දත්ත හා තොරතුරු විද්‍යුත් ආකාරයට පිටපත් කිරීම්, ඒවා ඒ ආකාරයෙන් ම සන්නිවේදනය කිරීම සඳහා පහසුකම් සැලකීමත් ය.

- නිද : • ලිපි සකස් කිරීම සඳහා - වදුන් සැකකුම් පද්ධති :Word Processing System)
• තොරතුරු සන්නිවේදනය සඳහා - විද්‍යුත් තැපෑල (E-mail)

. දැනුම් කාර්ය පද්ධති ((KWS)

සංවිධානයක නව දැනුම බිහි කිරීමේ දී හා සමෝධානයේ දී දැනුම් සේවකයන්ට උපකාර වන තොරතුරු පද්ධතියකි. දැනුම් සේවකයන් වන ඉංජිනේරවන්, වෛද්‍යවරුන්, නීතිඥයන්, පරියේෂකයන් ආදි වෘත්තිකයන්ගේ ප්‍රයෝගනය සඳහා අවශ්‍ය තොරතුරු ජනන පද්ධති වේ දැනුම ජනන ප්‍රදේශලයන් සඳහා වන නිසා මෙම පද්ධති ඒකාකාර නොවේ

නිද : • පරිගණක ආධාරක නිර්මාණකරණය (මෝස්තරකරණය) (CAD)

.ගනුදෙනු සයකැසුම් පද්ධති : (TPS)


සංචාරණයක දෙනීක මෙහෙයුම් කටයුතුවලින් බිජි වන දෑන්ත, සයකැසීමට හාජනය කරන තොරතුරු පද්ධති ගනුදෙනු සයකැසුම් පද්ධති වේ. සංචාරණයක නිතර නිතර සිදු වන කටයුතුවලින් උපදින මූලික දෑන්ත සයකැසීම සඳහා වූ පද්ධතිය මෙය සි.

- * මෙම පද්ධති මගින් දෙනීක මෙහෙයුම්වලට අදාළ දෑන්ත වාර්තා කර ගැනීම හා අවශ්‍ය යාවත් කාලීන කිරීම් සිදු කරයි ආයතනයක එක් එක් අංශ වෙනුවෙන් සයකැසුණු ගනුදෙනු සයකැසීමේ පද්ධති ගණනාවක් පැවතිය හැකියි
- * **නිද : නිෂ්පාදන අංශය**
 - දුවස මීලට ගැනීමට, දුවස ඇණවුම් කිරීමට
- * **අලෙවිකරණ අංශය**
 - විකුණුම් ඇණවුම් ලබා ගැනීමට, මිල කිරීමට
- * **මූල්‍ය අංශය/ගිණුම් අංශය**
 - අයවැය ලේඛන සයකැසීමට, පොදු ලෙපරය පිළියෙළ කිරීමට,
මුදල් ගෙවීම් කිරීමට
- * **මානව සමීක්ෂණ අංශය**
 - වැටුප් වාර්තා සකස් කිරීමට, සේවක පැමිණිම් වාර්තා
කිරීමට, ප්‍රහුණුව හා සංවර්ධනයට

• ව්‍යවහාර බුද්ධී තොරතුරු පද්ධති ((BIS))

මෙය විධායක උපකාරක පද්ධතිය ගක්තිමත් කරන පද්ධතියකි. මෙම පද්ධතිය නිර්මාණය කරනුයේ තිරණ උපකාරක පද්ධති සඳහා භාවිත කරන දත්ත හා තොරතුරු භාවිත කරමිනි. මෙය හැකියා, ක්‍රියාවලීන්, තාක්ෂණයේ භාවිතයන් හා පරිච්‍යන්ගෙන් (Practices) සමන්වීත වූ පද්ධතියකි. භාවිතයට අනුව තොරතුරු පද්ධති ඉහත ආකාරයට වර්ග කළ ද මෙම පද්ධති අතර අන්තර්සම්බන්ධතාවක් පවතී

මෙම තොරතුරු පද්ධති අතර සම්බන්ධතාව පහත සටහන මගින් දැක්විය හැකිය



ඉහත ර් හිස්ට්ලින් පෙන්වන්නේ දත්ත ගලා යන දිගාව සි. ඒ අනුව ආයතනයේ ගනුදෙනු

සකස් කරන TPS වර්ගයේ පද්ධති අනෙකුත් තොරතුරු පද්ධති (DSS,MIS) සඳහා දත්ත ලබා

දෙන තොරතුරු පද්ධතිය සි. ESS වලට දත්ත ලැබෙනුයේ MI හා DSS වලිනි.

නිපුණතා මට්ටම 17.5 : කළමනාකරණ ශ්‍රී අනුව තොරතුරු පද්ධති

වර්ග කරයි.

කළමනාකරණ ශ්‍රී අනුව තොරතුරු පද්ධති වර්ග කිරීම

තොරතුරු පද්ධතියෙන් තොරතුරු ලබාදෙන්නේ කුමන කළමනාකරණ ශ්‍රීතයට ද යන කාරණාය සලකා තොරතුරු පද්ධති පහත සඳහන් පරිදි වර්ග කළ හැකි ය.

❖ මෙහෙයුම් තොරතුරු පද්ධති (Operational Information System)

මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය තොරතුරු සකස්කීමට යොදා ගන්නා තොරතුරු පද්ධති වේ

❖ අලෙවිකරණ තොරතුරු පද්ධති (Marketing Information System)

අලෙවි කළමනාකරණයට අදාළ ව තොරතුරු සකස් කිරීමට පිහිටුවා ඇති තොරතුරු පද්ධති වේ

❖ මූල්‍ය කළමනාකරණය තොරතුරු පද්ධති (Financial Information System)

මූල්‍ය කළමනාකරණය කටයුතු සඳහා පිහිටුවා ඇති තොරතුරු පද්ධති වේ

❖ මානව සම්පත් කළමනාකරණ තොරතුරු පද්ධති (Human Resource Information System)

මානව සම්පත් කළමනාකරණය සඳහා යොදා ගන්නා තොරතුරු පද්ධති වේ

❖ පර්යෝගී නා හා සංවර්ධන තොරතුරු පද්ධති (Research & Development Information System)


පර්යෝගීනා හා සංවර්ධන අංශයට අවශ්‍ය තොරතුරු සකස් කරන තොරතුරු පද්ධති වේ.

නිපුණාතා මට්ටම 17.6 : තොරතුරු තාක්ෂණය විමසමීන් එහි ප්‍රතිලාභ අනාවරණය කරයි.

තොරතුරු තාක්ෂණය

විදුලි සන්දේශ හා පරිගණක තාක්ෂණය සිස්කේ වාචික, රැසමය,
අක්ෂරමය හා අංකමය තොරතුරු අත්පත් කර ගැනීම, සැකකීම, ගබඩා
කිරීම හා බෙදා හැරීම තොරතුරු තාක්ෂණය ලෙස හඳුන්වේ.

නොරතුරු තාක්ෂණය විවිධ ක්ෂේත්‍ර කිහිපයක එකතුවකි.



✓ ගණනය කිරීමේ තාක්ෂණය

ගණනය කිරීමේ තාක්ෂණය යනු තොරතුරු පද්ධතිවල ගණනය කිරීම සිදු කිරීම පිළිබඳ ව අධ්‍යාපනය දී. වර්තමාන ගණනය කිරීමේ ප්‍රධාන උපකරණය පරිගණකය නිසා මෙය පරිගණකතාක්ෂණය ලෙස ද සමහර අවස්ථාවල දී හඳුන්වයි.

මේ අනුව තොරතුරු තාක්ෂණය හඳුරන්නකු පරිගණක තාක්ෂණය ද හඳුක්‍රිය යුතු දී. වර්තමානයේ මෙම ක්ෂේත්‍රය ඉතා දියුණු වී ඇති අතර ඉතා ම නිවැරදි ව ම තත්පරයකට බිලියන ගණනක් ගණනය කළ කළ හැකි පරිගණක බිජි වී තිබේ.

✓ සන්නිවේදන තාක්ෂණය :

සකස් කරන ලද දත්ත අදාළ පාර්ශ්වය වෙන බෙදා හැරීමට උපයෝගී කරගනු ලබන තාක්ෂණය දී. සාම්ප්‍රදායික ක්‍රමයේ දී අත්හුරු ක්‍රමයට සංක්‍රාන්ත තොරතුරු හොඳික ව අතින් ගෙන ගොස් භාර දුන්න ද අද පරිගණක ගත ජාල ඔස්සේ ක්ෂණයකින් ලෝකයේ කවර ම හෝ තැනකට බෙදා හරන්නේ සන්නිවේදන තාක්ෂණය ඔස්සේ ය.

✓ තොරතුරු කළමනාකරණ තාක්ෂණය

ආයතනයක් සතු පරිගණක තාක්ෂණය හා සන්නිවේදන තාක්ෂණය මැනවීන් හසුරුවමින් තොරතුරු සම්පත කාර්යක්ෂම ව හා සළුලදායී ව නාවිත කිරීමේ ක්‍රියාවලිය තොරතුරු කළමනාකරණ තාක්ෂණය යි.

ආයතනයකට කෙනරම් දියුණු පරිගණක හා සන්නිවේදන පහසුකම් තිබුණ් තොරතුරු සකසා සම්පූෂ්ණය කිරීමට හා ඒවා සළුලදායී ව යොදා ගැනීමට වැඩි පිළිවෙළක් තොත්තු නොත් ඒවායෙන් ප්‍රයෝගනයක් ගත තොහැකි වේ. තොරතුරු තාක්ෂණය නාවිත කරන සංවිධාන තළ තොරතුරු කළමනාකරණය පිළිබඳව නිසි අවබෝධයකින් තොර ව තාක්ෂණය නාවිත කිරීම නිසා විවිධ ගැටළු පැන නගී.

තොරතුරු තාක්ෂණයේ වැදගත්කම :

- වඩා නිවැරදි තීරණ ගැනීමට හැකි වීම හා තීරණ ගැනීම පහසු වීම.
- කටයුතුවල වැරදි අවම වීම හා විශ්වසනීයන්වය වැඩි වීම.
- ක්‍රියාවලි සම්බුද්ධි ව සිදු කර ගන හැකි වීම.
- නිමැවුම්වල ගුණාත්මක භාවය ඉහළ යාම.
- තොරතුරු සඳහා ඉතා විශාල ගබඩා දාරනාවක් තිබේම.
- ක්‍රියාවලිය සඳහා වන පිරිවය අඩු වීම.
- තරගකාරීන්වයට මුහුණ දීමට හැකි වීම.
- සන්නිවේදන ක්‍රියාවලිය පහසු වීම.
- පාරෙහෝ ගිකයන් වෙත හෝ සේවාදායකයන් වෙත හෝ පහසුවෙන් ප්‍රවේශ විය හැකි වීම.
- ජාතින් හා පුද්ගලයන් අතර පවතින දුරස්ථ බව අඩු වීම.
- ජනනාවට හා පාරෙහෝ ගිකයන්ට වඩාත් කාර්යක්ෂම ව සේවයක් ලබා ගැනීමට අවස්ථාවලැබීම.
- නව දැනුම ජනනය හා බෙදා හැරීම ගිණුයෙන් සිදු වන නිසා ජනනාවගේ අවබෝධය පූල්ල් වීම.
- අන්තර්ජාතික වෙළෙඳාම ප්‍රසාරණය වීම.

තොරතුරු තාක්ෂණයේ ප්‍රතිලාභ :

• වේගවත් බව

ඉතා සංකීර්ණ දැස වුවද ඉතා ම වේගයෙන් ලබා ගෙන වර්ග කොට නැවත හාටින කිරීම දැහැ යොදා ගත හැකි වීම.

• නිවැරදිතාව ((Accuracy))

එනම් පුද්ගලයන් අතින් වරැදි ඇති වීමට ඇති ඉඩකඩ විශාල ය. විද්‍යුත් තොරතුරු මෙහෙයුම් ත්‍රියාවලියට මිනිසුන් සහභාගි වන්නේ ඇඩුවෙන් නිසා සිදු වන වරැදි ඇවම ය.

• නම්ජකිලු බව ((Flexibility))

ඉතා සියුම් ලෙස තොයෙකුන් කාර්යයන් සඳහා යොදා ගැනීමටත් එම කාර්යයන් අනුව වෙනස් කිරීමටත් හැකි වීම.

- **විශ්වාසවන්ත භාවය** ((Reliability))

නිවැරදිතාව නිසා අභි වන දෙයකි

- **ගුණාත්මක භාවය ව්‍යුහය** ((Improved Quality))

එනම් මෙම තාක්ෂණික තොරතුරු යොදා ගැනීමෙන් කරනු ලබන කටයුතු ද උසස් ගුණාත්මකින් යුත් පූක්ත සි

- **වැඩි තොරතුරු ප්‍රමාණයක් කළමනාකරණය කිරීම**

තාක්ෂණිය නිසා විශාල තොරතුරු ප්‍රමාණයක් ලබා ගත හැකි අතර ඒවා අවශ්‍ය පරිදි යොදාගතිමේන් තීරණ ගැනීම සඳහා භාවිත කිරීමට කළමනාකරණය කිරීමේ හැකියාව

- **අඩු සේවක සංඛ්‍යාවක් ප්‍රමාණවත් වීම**

තාක්ෂණික මෙවලම් යොදා ගන්නා නිසා සේවක සංඛ්‍යාව අඩු වීම

- **අඩු ඉඩකඩ ප්‍රමාණවත් වීම**

තාක්ෂණික මෙවලම් භාවිතයට අඩු ඉඩකඩක් ප්‍රමාණවත් වීම

- **පිරවය අඩු වීම**

ඉහත සියලු කරගුණ නිසා අරපිරමසුම් දැයක වීම මගින් පිරවය අවම කර ගැනීමට හැකියාව ලැබේ ඇත.



**නිපුණතා මට්ටම 17.7 : තොරතුරු සන්නිවේදනය සඳහා අන්තර්ජාලය
හාවත කරයි.**

පරිගණක ජාලය

පරිගණක ජාල යනු පැවත්වීම්, දැන්ත හා තොරතුරු හුවමාරු කිරීම ආදි කාර්ය ඉටුකර ගැනීමට පරිගණක උක් හෝ උච්ච වැඩි ගණනක් සම්බන්ධ කොට පොදුවේ කටයුතු කරන විට එම පද්ධතිය පරිගණක ජාලයක් ලෙස හඳුන්වේ.

පරිගණක ජාල ප්‍රධාන වර්ග දෙකක්.

- ❖ පුද්ගලික පරිගණක ජාල (LAN)
- ❖ පුව්ල් ක්ෂේත්‍ර පරිගණක ජාල (WAN)

පුද්ගලික පරිගණක ජාල - Local Area Network (LAN)

පොද්ගලික පරිගණක සම්බන්ධතා සඳහා පොද්ගලික පරිගණක සහ කාර්ය ස්ථාන සම්බන්ධ කරන ආකාරයෙන් ජලකා ඇති ජාල මේ නම්න් හඳුන්වයි

පුව්ල් ක්ෂේත්‍ර පරිගණක ජාල Wide Area Network (WAN)

අනි විශාල පරාසයක් තුළ දුරක්ෂාව පරිගණක රාකියක් හා කාර්ය ස්ථාන රාකියක් පාතික දුරකථන පද්ධති මගින් සම්බන්ධව කටයුතු කරන ජාල මේ නම්න් හඳුන්වේ අන්තර්ජාලය පුව්ල් ක්ෂේත්‍ර පරිගණක ජාලයකි

පරිගණක ජාල බිජිවිමත් සමග ව්‍යුහාරික ක්ෂේත්‍රයේ ඇති ප්‍රවනතා

- විද්‍යුත් වාණිජය
- විද්‍යුත් තැපෑල
- විද්‍යුත් මුදල් භාවිතය
- ණ්‍යාපන් සේවය
- හරපන් සේවය
- වෙළුරපන් සේවය
- නිර්ලේඛන සුරක්ෂිතපන් ක්‍රමය
- සේවයාත්මක න්‍ය සුරක්ෂිතපන් ක්‍රමය

අන්තර්පාලය – Internet

අන්තර්පාලය යන්න පහත අයුරින් හඳුන්වා දිය හැකි ශ්‍රී

පුළුල් පරාසයක් ආවරණය කරමින් සකස් කරනු ලබන පරිගණක පාලයකි. ලෝකය පුරා වන්නේත වී ඇති පරිගණක පාල දැහස් ගණනක් සම්බන්ධ වී තොරතුරු භූවමාරු වන කටර වේලාවක වුව දැ සම්බන්ධ විය හැකි ක්‍රියාකාරකම් සහිත තත්ත්වයක් අන්තර්පාලය ලෙස හැඳුන්වේ.

අන්තර්ජාලය මගින් සභයන සේවා

* . ලෝක ව්‍යාප්ති ජාල පහසුකම් (W.W.W)

ජාලමය පරිගණක තොරතුරු වර්ග කිරීම, නැවත ලබා ගැනම් , පිළියෙළ කිරීම සඳහා ප්‍රදාර්ගනය කිරීම සඳහා වූ ලෝක සම්මත ප්‍රමිතිය යටතේ වූ පද්ධතිය ලෝක ව්‍යාප්ති ජාලය ලෙස හඳුන්වයි. අන්තර්ජාලයේ වෙනත් අයට නැරඹීම / කියවීම සඳහා ගබඩා කර ඇති කේටි ගණනක් වූ විද්‍යුත් ලේඛනවල එකතුවක් ලෙස ද ලෝක ව්‍යාප්ති ජාලය හඳුන්විය හැකි ය. ලෝක ව්‍යාප්ති ජාලයට පිවිසීමට වෙබ් බුවුසරයක් (මෙදුකාංගයක්) මගින් හැකියාව ලැබේ.

*

* උදා : Internet Explorer,Netscape ලෝක ව්‍යාප්ති ජාලයේ වෙබ් අඩවි සොයා ගැනීම

*

සඳහා සෙවුම් යන්තු (Search Engines) උපකාරී වේ. නිදසුන්:Googal,Yahoo,MAN

වෙබ් ලිඛිතයන් වර්ග කර නැඳුණාගැනීම

රාජ්‍ය ආයතන	-	gov.
ව්‍යුත්‍යාපික ආයතන	-	com.
අධ්‍යාපානික ආයතන	-	edu.
ව්‍යාපාරික ආයතන	-	biz.
තොරතුරු සංස්කෘති ආයතන	-	info.

වෙබ් ක්‍රියාත්මක වන රට නැඳුණාගැනීම

ශ්‍රී ලංකාව	-	.lk
ජපානය	-	.jp
ප්‍රංගය	-	.fr

• විද්‍යුත් තැපෑල : E-mail

සන්නිවේදන සම්බන්ධකයක් (Link) හරහා පරිගණකයකින් - පරිගණකයකට පණිවීඩ හුවමාරු කර ගැනීම විද්‍යුත් තැපෑල වේ. විද්‍යුත් පණිවීඩයක් යැවීම සඳහා යවත්නාට හා ලබන්නාට අන්තර්පාල පහසුකම් හා විද්‍යුත් තැපෑල් ලිපියෝමු (e – mail Address) නිඩිය යුතු ය. විද්‍යුත් තැපෑල මගින් ජායාරූප, ලේඛන, විතු, හඩ්, සංශෝධනය යනාදිය යැවිය හැකිය

• ගොනු හුවමාරු නියමාවලිය : File Transfer Protocol

අන්තර්පාලයට සම්බන්ධ පරිගණක අතර අනෙක්නස පරිගණක ගොනු හුවමාරුව සඳහා වන ක්‍රමයකි. විවිධ ක්ෂේත්‍රවල තොරතුරු අභ්‍යුලත් ලේඛන, ගිත, විතුපට, පරිගණක ක්‍රිඩා ආදිය අභ්‍යුලත් ගොනු පිටපත් කර ගැනීමට, හුවමාරු කර ගැනීමට මේ ක්‍රමයේ ඉඩ ලැබේ

● කථින පහසුකම් (VOIP-Voice Over Internal Protocacoll)

- * ලොව පුරා විසින් සිටින පුද්ගලයින්ට තම නිවසේ සිට ම එකිනෙකා අතර කථා කිරීමට හා අදහස් නුවමාරු කර ගැනීමට සපයා ඇති පහසුකමකි. මෙම පහසුකම මගින් පහත සඳහන් කුම ඔස්සේ අදහස් නුවමාරු වේ
 - ❖ අදහස් වයිප් කර ඇත්තේ පාර්ශ්වයට යෝඩාව (ලිඛිත කථින) (Text Chatting)
 - ❖ වාචික ව අදහස් නුවමාරු කර ගැනීමට (හඩ කථින) (Voice Chatting)
 - ❖ වෙබ් කැමරා හා චිත්‍ර කරමින් ගෙවිදායට ඇමතරව දුරුණ නුවමාරු කර ගැනීමට (වීඩියෝ කථින) (Vedio Chatting) තිද්සුන් Skype

• ප්‍රවෘත්ති කණ්ඩායම් (News Group)

සමාන රුචිකම් ඇති කණ්ඩායම්වලට තොරතුරු ලබා ගැනීමට හා අදහස් නුවමාරු කර ගැනීම් ට හා තොරතුරු ලබා ගැනීමට සපයන පහසුකමකි ග තම රුචිය ඇති ක්ෂේත්‍ර වෙනුවෙන් සැකසුණු ප්‍රවෘත්ති කණ්ඩායමක සාමාජිකත්වය ලබා ගත් විට අන්තර්ජාලය මගින් ස්වයංක්‍රීය ව ක්ෂේත්‍රයේ නව දැනුම හා තොරතුරු ලැබීමට සලස්වයි.

• වෙළි පරිගණක (Tele Computing)

එක් ස්ථානයක ඇති පරිගණකයක් මගින් අන්තර්ජාලයට සම්බන්ධ වී තවත් ස්ථානයක ඇති පරිගණකයක් හාවිත කිරීමට පහසුකම් සඳලයිම වෙළි පරිගණක සේවය යි. මේ මගින් යම් අයකුට තම නිවසේ පරිගණකය මගින් පිවිස තම කාර්යාලයයේ පරිගණකය හාවිත කළ හැකයි .

දෙශීක කටයුතු සඳහා පුද්ගලයෙකුට අන්තර්ජාලය මගින් ලබා ගත

හැකි පහසුකම්

- ❖ විද්‍යුත් තැපෑල් පහසුකම්
- ❖ වෛඩියෝ නැවත්මීම
- ❖ අන්තර්ජාල සංවාද
- ❖ දුරකථන පහසුකම්
- ❖ ලිපිගොනු නුවමාරුව
- ❖ විද්‍යුත් රසේවීම්, රුපවාහිනිය, ගුවන් විදුලි විකාශනයන් නැරමීමේ පහසුකම්
- ❖ ර්-විනල් සේවය
- ❖ ර්-පුවන් හා ර්-සගරා, ර්-පුස්තකාල පහසුකම්

ආයතනයක කාර්ය පහසු කරලීමට අන්තර්පාලය යොදා ගත හැකි

ආකාර

- ❖ විද්‍යුත් වාණිජ කටයුතු සඳහා.
- ❖ භාණ්ඩ හා සේවා පිළිබඳ ව ප්‍රවාරණය කිරීම කළ හැකි වීම.
- ❖ තම තරගකරුවන් පිළිබඳ අවශ්‍ය කෙරෙන වැදුගත් තොරතුරු ක්ෂණික ව ලබා ගත හැකි වීම.
- ❖ සන්නිවේදන පිරිවැය අවම වන ලෙසට යොදා ගැනීම.
- ❖ තමා සතු වෙළෙඳ පොලු ලෝකය පුරා ව්‍යාප්ති කිරීමට.
- ❖ තොරතුරු පහසුවෙන් හා වේගවත් ව ලබා ගැනීම.
- ❖ ව්‍යාපාර ආයතන සමාජ ජාල උපකාර කර ගනිමින් තම ව්‍යාපාර කටයුතු සිදු කිරීම.

අන්තර්ජාලය හා සම්බන්ධ ගැටලු හා සිමා

- මූලධනයේ යෙදුවීම සම්බන්ධ හිගය
- දෙශීක මෙහෙයුම් පිරිවැය ඉහළයාම
- පරිගණක වෛද්‍ය වලින් හානි සිදුවීම
- කාර්ය මණ්ඩල රාජකාරී කටයුතු වලට පරිභාකිරව අන්තර්ජාල කටයුතු වල
යෙදුම නිසා වැඩ කරන කාලය අපනේ යාම
- තොරතුරුවල විශ්වාසවන්න හාවය හා ගුණාත්මකහාවය සම්බන්ධ ගැටලු
- විවිධ නිති විරෝධ ක්‍රියාවන් සිදුවීම
- සංස්කෘතික පරිභානිය සඳහා මගපෑදීම



සේනුතිය